



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2463/05 - 2025 නොවැම්බර් මස 17 වැනි සඳුදා - 2025.11.17

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 20 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, රුක්දේවී පපෙට්ටුවා හිමාලි ප්‍රනාන්දු, වන මා විසින් 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මෙම ඇමුණුමෙහි දක්වා ඇති ආකෘතියෙන් යුතුව සෑම ලියාපදිංචි තැනැත්තකු විසින්ම නිකුත් කළ යුතු බදු ඉන්වොයිසියේ ආකෘතිය හා පිරිවිතර මෙම නියෝගය මගින් නිශ්චිතව දක්වනු ලැබේ.

කොමසාරිස් ජනරාල් විසින් මෙම ආකෘතිය සහ පිරිවිතර අවශ්‍ය පරිදි වරින් වර සංශෝධනය කළ හැකිය.

රුක්දේවී පපෙට්ටුවා හිමාලි ප්‍රනාන්දු,
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්.

2025 නොවැම්බර් මස 13 වැනි දින,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
කොළඹ 02.



ඇමුණුම 1

බදු ඉන්වොයිසියේ පිරිවිතර

1. මාතෘකාව සහ ශීර්ෂය

- 1.1 මෙම පිරිවිතරයන්ට අනුකූලව නිකුත් කරනු ලබන සෑම ඉන්වොයිසියකම “බදු ඉන්වොයිසිය” යනුවෙන් පැහැදිලිව මාතෘකාව යෙදිය යුතුය.
- 1.2 මාතෘකාව පැහැදිලිව හඳුනාගත හැකි වන අයුරින් තද කළ හෝ මතු කර දැක්වෙන අකුරු (highlighted text) යොදා ගනිමින් ලේඛනයේ මුහුණත මත කැපී පෙනෙන තැනක යෙදිය යුතුය.

2. එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචි සහතිකයේ දැක්වෙන පරිදි සැපයුම්කරු පිළිබඳ විස්තර

2.1 බදු ඉන්වොයිසියේ වම්පස ඉහළ කෙළවරේ

- අ. සැපයුම්කරුගේ බදු සඳහා ලියාපදිංචි අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය - TIN)
 - ආ. සැපයුම්කරුගේ නම
 - ඇ. සැපයුම්කරුගේ ලිපිනය
 - ඈ. දුරකථන අංකය
- ඇතුළුව සැපයුම්කරු පිළිබඳව තොරතුරු දැක්විය යුතුය.

3. එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචි සහතිකයේ දැක්වෙන පරිදි ගැනුම්කරු පිළිබඳ විස්තර

3.1 බදු ඉන්වොයිසියේ දකුණුපස ඉහළ කෙළවරේ

- අ. ගැනුම්කරුගේ බදු සඳහා ලියාපදිංචි අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය - TIN)
 - ආ. ගැනුම්කරුගේ නම
 - ඇ. ගැනුම්කරුගේ ලිපිනය
 - ඈ. දුරකථන අංකය
- ඇතුළුව ගැනුම්කරු පිළිබඳව තොරතුරු දැක්විය යුතුය.

4. ඉන්වොයිසියේ සඳහන් විය යුතු විස්තර

4.1 බදු ඉන්වොයිසියේ, යටත් පිරිසෙයින්, ඉන්වොයිසිය හා සම්බන්ධ පහත සඳහන් තොරතුරු ඇතුළත් විය යුතුය.:

- අ. ඉන්වොයිසියේ අනුක්‍රමික අංකය –
ඉන්වොයිසියේ අනුක්‍රමික අංකය දැක්වීමේදී සියලුම ලියාපදිංචි තැනැත්තන් පහත සඳහන් ආකෘතියට අනුගත විය යුතුය:

YYMMM_QQQQ_XXXX, එහිදී:

- i. “YY” මගින් ඉන්වොයිසිය නිකුත් කරන ලද ලීන් වර්ෂයේ අවසාන ඉලක්කම් දෙක නියෝජනය වේ;
- ii. “MMM” මගින් ඉන්වොයිසිය නිකුත් කළ ලීන් මාසයේ ඉංග්‍රීසි නමේ පළමු අක්ෂර තුන කැපිටල් අකුරුවලින් නියෝජනය වේ;
- iii. “QQQQ” යනු ශාඛා, අංශ, ඒකක, ව්‍යාපෘති, පරිපාලිත සමාගම් සහ ගනුදෙනුකරුවන් ආදී සංවිධාන අස්ථිත්වයන් හඳුනාගැනීම සඳහා යොදා ගනු ලබන අක්ෂර සහ අංකවලින් සමන්විත කේතයකි.
- iv. “XXXXX” යනු ඉන්වොයිසියේ සංඛ්‍යාත්මක අනුක්‍රමික අංකය වන අතර එයට වර්ණමාලාවේ කිසිදු අක්ෂරයක් හෝ සංකේතයක් ඇතුළත් නොවේ.

- v. ඉන්වොයිසියේ අනුක්‍රමික අංකය ඉහත අනිවාර්ය ඉලක්කම්, අකුරු සහ සංකේත ඇතුළත්ව අක්ෂර හතළිහ (40) නොඉක්මවිය යුතු අතර එහි කිසිදු ඉඩක් (space) අඩංගු නොවිය යුතුය.

උදාහරණ: 2025 ඔක්තෝබර් මාසයේ දී 03 වන ශබ්ද (BR03) විසින් නිකුත් කරනු ලබන පළමු බදු ඉන්වොයිසියට පහත සඳහන් අනුක්‍රමික අංකය ලබා දිය යුතු ය:

25OCT_BR03_1

- ආ. ඉන්වොයිසියේ දිනය - MM/DD/YYYY (මාසය/දිනය/වර්ෂය) ආකෘතියෙන් ප්‍රකාශිත ඉන්වොයිසිය නිකුත් කළ දිනය.
- ඇ. සැපයුම් ස්ථානය - භාණ්ඩ හෝ සේවා සැපයීම ආරම්භ වන ස්ථානය.
- ඈ. සැපයුම භාර දෙන දිනය - MM/DD/YYYY (මාසය/දිනය/වර්ෂය) ආකෘතියෙන් ප්‍රකාශිත භාණ්ඩ බෙදා හැරීම හෝ සේවා සැපයීම සිදු කළ දිනය.
- ඉ. සැපයුම පිළිබඳ විස්තරය - සපයන ලද භාණ්ඩ හෝ සේවා පිළිබඳ පැහැදිලි විස්තරයක්.
- ඊ. ප්‍රමාණය හෝ පරිමාව - සපයන ලද භාණ්ඩ හෝ සේවාවල මැනිය හැකි ප්‍රමාණය.
- උ. සැපයුමේ වටිනාකම - ශත අගය නොමැතිව ශ්‍රී ලංකා රුපියල්වලින් (රුපියල්) සඳහන් කළ යුතු අතර එයට:
- ගෙවිය යුතු ශුද්ධ මුදල (එකතු කළ අගය මත බදු (VAT) හැර);
 - අය කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT);
 - එකතු කළ අගය මත බද්ද (VAT) ඇතුළුව මුළු ප්‍රතිෂ්ඨාව.
 - මුළු ප්‍රතිෂ්ඨාව වචනවලින් ඇතුළත් විය යුතුයි.
- ඌ. ගෙවීම් කරන ආකාරය - ගෙවීම් කරන ආකාරය මුදලින් ද, බැංකු ගිණුමක් හරහා මුදල් මාරු කිරීමකින් ද, චෙක්පතකින් ද, ණය/හර කාඩ්පතකින් ද, ජංගම ගෙවීමකින් හෝ මාර්ගගත ගෙවීමකින් ද යන වග සඳහන් කළ යුතුය.

5. සැපයුම පිළිබඳ අතිරේක තොරතුරු

5.1 සැපයුම්කරු විසින් භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තිබේ නම් සඳහන් කළ යුතුය.

6. ඉන්වොයිසිය නිකුත් කිරීම සහ වාර්තා තබා ගැනීම

- 6.1 බදු ඉන්වොයිසියේ මුල් පිටපත ලබන්නාට (ගැනුම්කරුට) නිකුත් කළ යුතු ය.
- 6.2 සැපයුම්කරු විසින් එම බදු ඉන්වොයිසියේ “Duplicate” යනුවෙන් සඳහන් අනුපිටපත තබා ගත යුතුය.
- 6.3 ඉන්වොයිසිය නිකුත් කරන ලද බදු අය කළ හැකි කාල සීමාව අවසානයේ සිට අවම වශයෙන් වසර පහක් (5) ක කාලයක් ගත වන තුරු සැපයුම්කරු සහ ගැනුම්කරු විසින් පිළිවෙලින් “අනුපිටපත” සහ “බදු ඉන්වොයිසිය” රඳවා තබා ගත යුතුය.
- 6.4 එකතු කළ අගය මත බදු (VAT) පනතේ විධිවිධාන සහ විගණන අවධානයට අනුකූලව එම වාර්තාවල සම්පූර්ණ පිටපත සුරැකෙන පරිදි සහ එම වාර්තා පිටපත් වෙත ප්‍රවේශ විය හැකි වන පරිදි ඒවායේ මුල් ආකෘති ආරම්භයේ දී සකස් කළ ආකාරයෙන් ම සුරක්ෂිතව තබා ගත යුතු ය.
- 6.5 බදු ඉන්වොයිසියේ විශේෂයෙන්ම එකතු කළ අගය මත බද්දට (VAT) යටත් භාණ්ඩ හා සේවා පමණක් ඇතුළත් විය යුතු ය.

7. බදු ඉන්වොයිසියක් සඳහා කරනු ලබන ඉල්ලීමේ වලංගුභාවය

- 7.1 බදු අය කළ හැකි සැපයුමක් සම්බන්ධයෙන් බදු ඉන්වොයිසියක් සඳහා සැපයුම් කළ දින සිට දින දහහතරක් ඇතුළත ලියාපදිංචි පුද්ගලයෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති අවස්ථාවක, එම ඉල්ලීම, පසුකාලීනව එම සැපයුම්කරු විසින් උක්ත ගැනුම්කරුට සිදු කරනු ලබන සියලුම බදු අය කළ හැකි සැපයුම් සඳහා වලංගු ලෙස සැලකේ.
- 7.2 ඒ අනුව, එම පාර්ශ්වයන් අතර ඉදිරි ගනුදෙනු සඳහා නැවත නැවත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවධාන නොවේ.

8. ආදර්ශ බදු ඉන්වොයිසියක් පහත දක්වා ඇත.

බදු ඉන්වොයිසිය

ඉන්වොයිසි දිනය:

බදු ඉන්වොයිසි අංකය:

සැපයුම්කරුගේ TIN අංකය:

සැපයුම්කරුගේ නම:

ලිපිනය:

දුරකථන අංකය:

ගැනුම්කරුගේ TIN අංකය:

ගැනුම්කරුගේ නම:

ලිපිනය:

දුරකථන අංකය:

සැපයුම කරන දිනය:

සැපයුම කරන ස්ථානය:

අතිරේක තොරතුරු, තිබේ නම්:

යොමුව	භාණ්ඩ හෝ සේවා පිළිබඳ විස්තරය	ප්‍රමාණය	ඒකක මිල	එ.අ.බ. හැර වටිනාකම (රු.)
සැපයුමේ මුළු වටිනාකම:				
එ.අ.බ. මුදල (සැපයුමේ මුළු වටිනාකම @ 18%)				
එ.අ.බ. සහිතව මුළු මුදල:				

මුළු මුදල වචනයෙන් :

ගෙවීම් කරන ආකාරය :